

### 3 වන වර්ෂය

## විෂය නිරදේශය

### විෂය මාලාව

(අ) අතිචාරය විෂයයන්

1. සිංහල
2. සංස්කෘත
3. පාලී
4. ත්‍රිපිටක ධර්මය
5. ඉංග්‍රීසි
6. ගණීතය

(ආ) වෛශ්‍ය විෂයයන්

7. ඉතිහාසය
8. ඩැයෝල විදුව
9. සමාජ විදුව
10. සාමාන්‍ය විදුව
11. සෞඛ්‍ය විදුව
12. දෙමළ
13. හිත්දී

(අතිචාරය විෂයයන් තය (6) ව අමතරව වෛශ්‍ය විෂයයන් දෙකක

(2) ව නො අදු සංඛ්‍යාවක් ඉගැන්විය යුතුය.)

### 1. සිංහල (3 වර්ෂය)

#### 1. අභිමත්‍යාරථ

- 1.1 ගුවණය, කර්තාය, කියවීම, ලිවීම යන භාෂා හැකියාවන් වර්ධනය කිරීම.
- 1.2 සිංහල භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ දැනීම වර්ධනය කිරීම.

- 1.3 හාජාවේ ලුණුප්පාරෑ, වාච්‍යාරෑ, ව්‍යුහාරෑ, රුතුම් ආදී අරථ වටහා ගැනීම.
- 1.4 අවබෝධය, රචනය, සාරාංශ කරණය පිළිබඳ හැකියාව දියුණු කිරීම.
- 1.5 රස විත්තන කොයලුය දියුණු කිරීම.
- 1.6 ව්‍යුහාර හා සත්ත්වීමෙන් කුයලනාව දියුණු කිරීම.

## 2. විෂය කරුණු

- 2.1 අක්ෂරමාලාව, අක්ෂරවිත්තායය, විරාම ලුණුප්පා, සත්ධි පිළිබඳ සට්ස්තර අධ්‍යයනය.
- 2.2 ලිංග, සමාස, තද්ධිත, කෘද්ධිත ආදී තාම පිළිබඳ සට්ස්තර අධ්‍යයනය.
- 2.3 ආඛාන විහාක්නී ප්‍රත්‍යා හා තාම විහාක්නී ප්‍රත්‍යා.
- 2.4 තේපානීක කෘද්ධිත - පුරව ක්‍රියා, මිශ්‍ර ක්‍රියා, අපර ක්‍රියා, ආවස්ථීක ක්‍රියා පිළිබඳ සට්ස්තර දැනුම.
- 2.5 අව්‍යාපදිත ප්‍රත්‍යා - නිපාත, උපසරු.
- 2.6 කාරක - කරණකාරක, කරමකාරක වාක්‍ය.
- 2.7 උක්තාඛාන යෝගය පිළිබඳ රේඛී.
- 2.8 රුරි, පිරුරි.
- 2.9 රචනය, අරථාවබෝධය, සාරාංශය.
- 2.10 ප්‍රායෝගික ලේඛන.
- 2.11 රසාස්වාදය පිළිබඳ සාමාන්‍ය දැනුම.

## 3. නිරදිශ්චා ග්‍රන්ථ

- 3.1 සිංහල 3, මූලික පිරවෙන - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.
- 3.2 උම්මග රාත්‍යාපනය - (මූල සිට පරිබෙශකතා අවසන්තා).
- 3.3 බ්ලුයුණුලංකාරය - මූල්‍ය පදනම්.50.
- 3.4 වතකතා 1 - මිතුරුන් කෙටවීම - පුරුෂ යක්කඩුවේ පක්ද්කැරාම තාක්ෂණික.

## 2. පාලි (3 වර්ණය)

### 1. අභිජනාර්ථ

- 1.1 ගුවණය, කළතය, තීයෙම හා ලීවීම යන භාජා හැකියාවන් වර්ධනය කිරීම.
- 1.2 භාජාවේ ව්‍යාකරණය පිළිබඳ දැනීම ලබාදීම.
- 1.3 පරිවර්තන කුළුලාට දියුණු කිරීම.
- 1.4 පාලිභාජා සාහිත්‍යගත දරුණුතය හා වරණය අධ්‍යයනයටත්, පරිවර්තන මග සැලුයීම.
- 1.5 පාලි ගුන්පාගත සූත්‍ර පාඨාදීය බාරණය.
- 1.6 හික්‍රාන්ත් වහන්සේට අවශ්‍ය මූලික සත්ත්වෙදාන හැකියාවන් අත්පත් කරදීම.

### 2. විෂය කරුණු

- 2.1 අභ්‍යර මාලාව - සවිස්තරව අධ්‍යයනය කිරීම.
- 2.2 සත්ත්වී-උපාංග හා ප්‍රශේද සත්ත්වව සවිස්තරව අධ්‍යයනය කිරීම.
- 2.3 කාම පද - සමාස, විෂ්ඩත්ව ප්‍රශේද, සර්වකාම පද, සංඝා ගබඳ පිළිබඳ සවිස්තර අධ්‍යයනය හා තද්දීත, කෘද්‍යත්ත පිළිබඳ කාමාක්ෂ දැනීම.
- 2.4 අඛ්‍යන පද - බාජුගණ අට, කර්මකාරක ආඛ්‍යන පද සහිතව සත්ත්වම්, පරෝක්ඩ, ඩියත්තත්ත්ව කාලානීපත්ත් යන ආඛ්‍යන, සකර්මක අකර්මක හේදය.
- 2.5 අව්‍යය පද - තීපාන උපසර්ග.
- 2.6 තුමන් ස්‍රීය
- 2.7 පරිවර්තනය - සිංහලෙන් පාලියට, පාලියෙන් සිංහලට.
- 2.8 රචනය - සරල පාලි රචනා.
- 2.9 බාරණය - අදාළ සූත්‍ර පාඨ.
- 2.10 දරුණුතය හා වරණය

### 3. තීරුණුට ගුන්ථ

- ✓3.1 පාලි භාජාව, 3 මූලික පිරවෙන - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව.
- ✓3.2 රසභාගිනී, ලංකා දිපුර්පත්ත්ත කඩා - (මූල වරශය 1-5 කඩා).
- 3.3 ධම්මපද පාලි - 6-10 දක්ඩා වරශ.
- ✓3.4 බාලාවනාරය - සංස් සත්ත්ව කාණ්ඩ (වාවේද්ගත කිරීම).
- 3.5 බාභු මකද්දුසා (වාවේද්ගත කිරීම).

### 3. සංයෝග (3 වර්ණය)

#### 1. අභිමතනාර්ථ

- 1.1 ගුවනුය, ක්‍රාව, කියවීම, ලිවීම යන භාෂා හැකියා වර්ධනය කිරීම
- 1.2 භාෂාවේ ව්‍යාකරණය පිළිබඳ දැනීම වර්ධනය කිරීම
- 1.3 පරවර්තන කොයලු දියුණු කිරීම
- 1.4 සංයෝග භාෂා සාහිත්‍යාගත ඇත සමඟාරය උකහා ගැනීම
- 1.5 ගුත්ථාගත යෝගීක පාඨාදිය බාරණය

#### 2. විෂය කරුණු

- 2.1 අක්ෂර මාලාව - සවිස්තර ලෙස
- 2.2 සත්ධී - උපාංග හා ප්‍රේද සහිතව සවිස්තර ලෙස
- 2.3 තාම පද - සමාස, තද්ධිත, කෘද්ධිත
- 2.4 ආඛාන පද - සියලු ප්‍රේද
- 2.5 කාරක ප්‍රයෝග
- 2.6 අව්‍යය පද
- 2.7 පරවර්තනය - සංයෝගයෙන් සිංහලයට, සිංහලෙන් සංයෝගයට
- 2.8 රචනය - සරල සංයෝග රචනා ලිවීම
- 2.9 බාරණය - අදාළ යෝගීක පාඨාදිය වාවේද්ගත කිරීම

#### 3. නිර්දීශ්චට ගුන්ථ

- 3.1 සංයෝග 3 මූලික පිරවෙන - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
- 3.2 සංයෝග තාමාජ්‍යාන වර්තුගිල්ල (ආජ්‍යාන වර්තුගිම වාවේද්ගත කිරීම)
- 3.3 කාරස්වතය - සංඛ කාණ්ඩය (වාවේද්ගත කිරීම)
- 3.4 හිතෝපදේශය - මිතු හේදය.
- 3.5 ප්‍රත්‍යාගන්තය (සම්පූර්ණ පොත).

#### 4. ස්‍රීපිටක ධරුමය (3 වර්ෂය)

##### 1. අනිමතාරථ

- 1.1 බුද්ධ, බෝධිසත්ව හා ප්‍රාවක වරිත ඇසුරෙන් සංවකිය වරිත සංවර්ධනය කර ගැනීම
- 1.2 පරයන්ත්, පටිපන්ත්, පාටිවේද යත් ත්‍රිවිධ ගාසනය අවබෝධ කර ගැනීම
- 1.3 සුත, බත, පරිවත, ආදී පිළිවෙළින් ප්‍රතිවේදය ලැබූමට ප්‍රයන්ත දුරම
- 1.4 බොද්ධ ප්‍රතිපන්ත්, ආචාර ධරුම විකය, ශිලය ආදී අංග හඳුනාගැනීම
- 1.5 බොද්ධ දරුණනය ප්‍රතිවේදයන් විශ්ටරාවරණ සම්පන්තයෙකු විමට ප්‍රයන්ත දුරම
- 1.6 බුදු දහමෙහි සමාර, ආර්ථික, උග්‍රීභාසික පසුබෑම් වටහාගෙන වත්මන් ජීවත ගැටුවකට විසඳුම් සෙවීම

##### 2. විෂය කරුණු

- 2.1 (අ) බුද්ධ වරිතය - මධ්‍ය බෝධි කාලයේ සිට ආදහන ප්‍රජාව දක්වා
  - (ආ) වරිත කථා - මහා මහිත්ද ටේරණුවේ, සංස්ක්‍රිතයේ, දුටුගැමුණු රුතු, විහාර මහා දේවී
  - (ඇ) රාත්‍රක කථා - දිඛිත් කේසල, ක්‍රිජාත්ත් වාදී, වටවක.
- 2.2 ධරුමය - (i) වත්‍යරාරය සත්‍යය  
අනිධරුමය : වත්ත කාණ්ඩය  
(ii) ධම්මපදය : 3, 4 වශ්‍ය, තේඛාත කථා සහිතව  
(iii) සංපුක්ත තේකාය : උප්‍රටාගන් සූත්‍ර ධරුම, ආදහන සූත්‍රය, උදය සූත්‍රය, බෙසුඩිණ සූත්‍රය, ප්‍රස්ථ ආසු සූත්‍රය.
- 2.3 හාටනා - පටිතුල මතසිකාරය, ආකාපාත සත්‍යය සවිස්තරව.
- 2.4 විනය - සෙවියා ඉතිරි කොටස
- 2.5 බුදුසමයෙහි පසුබෑම, බුද්ධකාලීන හාරනය, (සොලොස් මහා රත්තය හා ආගමික පසුබෑම-සැකවීන)

##### 3. නිරද්‍යුත ගුත්ථ

- 3.1 ස්‍රීපිටක ධරුමය 3 මූලික පිරිවන - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

## 5. ENGLISH (YEAR 3)

### 1. Objectives

- 1.1 Reading aloud - Dialogues, Complex intonation patterns expressing responses - with feeling
- 1.2 Accepted terms of expression to convey feelings/ Social Relationships
- 1.3 Language in communication of different register
- 1.4 Stylistic Changes in expression
- 1.5 Formality and informality in expression

### 2. Contents

- 2.1 Forms of greeting - Oral and written
- 2.2 Formality and informality, Uses and forms
- 2.3 Active and passive
- 2.4 Summarising - Expansions contraction
- 2.5 Sentence, clause and Phrase
- 2.6 Uses and forms of expansion and contraction
- 2.7 Reported speech forms & uses
- 2.8 Patterns of Reported Speech
- 2.9 Tenses
- 2.10 Simple Translations (Sentences)

### 3. Prescribed Text :

- Themes continued
- Gurulugomi
- Gajaba
- Sri Rahula
- The Sacred city of Anuradhapura
- Wassana
- Silver - Walter de La Mare
- Upon Westminister Bridge - Wordsworth
- The Shadow March - R. L. Stevenson
- Selected prose - Catherine Mansfield.

## 6. ගණීතය (3 වර්ෂය)

### අභිජනාර්ථ

- 1 ඔක්ස්වක් වෙත අතිවාර්යයෙන්ම පැවරෙන කායකත්ව හා මාර්ගෝපදේශකත්ව කාර්ය තිසිලෙස ඉටුකිරීම සඳහා අවශ්‍යතා ගණීත දැනුම, කුසලතා හා ආකළුප වධාන් වර්ධනය කිරීම.
- 2 ආරාමික කටයුතු සංවිධානයේදී හා පරිපාලනයේදී අවශ්‍යතා ගණීතමය දැනුම ලබාදීම.
- 3 අධ්‍යාපනයේ කේතුදුෂ්පාතිය වන විහාරස්ථානය තුළින් කාලීන අවශ්‍යතාවලුට අනුකූලව බෙදා දීමට අවශ්‍යතා මූලික දැනුම ලබාදීම.
- 4 පිරවෙන අධ්‍යාපනයට පිටිසෙන ප්‍රාථමික ගණීත සංකල්ප තිසිලෙස සාධනය කොටු සිදුත් තුළ මූලික ගණීත සංකල්ප වර්ධනය කිරීම.
- 5 මූලික ගණීතය කිරීමේ කුසලතා ලබාගැනීම.
- 6 පරිසරයේ ඇති ගණීතමය ව්‍යුහයන් අවබෝධ කරගැනීමේ අවස්ථා සැලුයිම.
- 7 සරව ව්‍යාපෘත සංකරණ මාධ්‍යයක් වශයෙන් ගණීතයේ ස්වභාවය තේරුම ගැනීම.
- 8 සාමූහික පිඩිතය සඳහා අවශ්‍ය මූලික කුසලතා හා ආකළුප ඇතිකර ගැනීම.
- 9 සමාරයේ ප්‍රබුද්ධ සාමාර්ਥකයෙකු විමට අවශ්‍ය විවේචනාන්මක ආකළුපයක් වර්ධනය කිරීම.
- 10 ගණීතයේ ත්විත හාවිතය අගය කිරීම.

### 1. සංඛ්‍යා හා සංඛ්‍යා රටා

#### 1.1 වැටයීම :

- 1.1.1 පූරණ සංඛ්‍යා වැටයීම
- 1.1.2 දෑම සංඛ්‍යා වැටයීම
- 1.1.3 සාරථාකවලුට වැටයීම

#### 1.2 වර්ග මූලය :

- 1.2.1 සාධක හා 2, 3, 5 සංඛ්‍යාවල වර්ග මූලය හාවිතයෙන් ප්‍රස්ථා විවිධ පොළීම් සැපයීම් විවිධ පොළීම්

### 1.3 අනුපාතය :

1.3.1 රාජ තුනක් අතර අනුපාත සේවීම ආහුත ගැටල්

### 1.4 සමානුපාතය :

1.4.1 අනුලෝධ සමානුපාතය

1.4.2 ප්‍රතිලෝධ සමානුපාතය

## 2. මූදල ගණිතය

### 2.1 ප්‍රතිගත :

3.1.1 ප්‍රතිගතය දුන්වීම මූදල ගණන සේවීම

### 2.2 ලාභ/අලාභ ප්‍රතිගත :

3.2.1 ලාභ/අලාභ ප්‍රතිගත ගණනය කිරීම

3.2.2 විකුණුම මිල සේවීම

3.2.3 ගත මිල සේවීම

3.2.4 වටවම, කොමිස්, ලකුණු කළ මිල සේවීම

### 2.3 සුදු පොලීය :

3.3.1 පොලීය හා මුදල මූදල සේවීම

3.3.2 කාලය සේවීම

3.3.3 පොලී අනුපාතය සේවීම

## 3. මිණුම හා මිණිතය

### 3.1 වරග එලය :

3.1.1 වරගඑලය සඳහා වන අත්තර ජාතික එකක

3.1.2 ත්‍රිකෝණයක වරගඑලය

3.1.3 ත්‍රිපියියමක වරගඑලය

3.1.4 ප්‍රිස්ම හා පිරිමිච් පෘෂ්ඨවල වරගඑලය

### 3.2 පරිමාව :

4.2.1 ප්‍රිස්ම හා පිරිමිච්වල පරිමාව

### 3.3 වෘත්තය :

3.3.1 වෘත්තයක පරිධිය

3.3.2 වෘත්තයක වරගඑලය

#### 4. දරයක

##### 4.1 දරයක නීති :

- 4.1.1 වින්දුවේ බලය
- 4.1.2 සංඝ දරයක නීතිය
- 4.1.3 බලයක බලය
- 4.1.4 ගුණීතයක බලය
- 4.1.5 දරයක අධ්‍යා සංඝමය පූර් කිරීම හා ආදේශ

##### 4.2 සංඝ ලිවිමේ සම්මත ක්‍රමය :

- 4.2.1 සංඝ සම්මත ආකාරයට ලිවිම
- 4.2.2 සම්මත ආකාරයට ලියන ලද සංඝවක් සාමාන්‍ය ආකාරයට ලිවිම

##### 4.3 ලැඩු ගණක :

- 4.3.1 විවිධ පාදවලට ලැඩු ගණක සෙවීම
- 4.3.2 දහයේ පාදයට ලැඩු ගණක සෙවීම
- 4.3.3 ලැඩු ගණක වගු හාවිතය
- 4.3.4 ලැඩු ගණක වගු හාවිතයෙන් 1වැනි සංඝ ගුණ කිරීම හා බෙදුම

#### 5. සංඝෙන හා විෂේෂ ප්‍රකාශන

##### 5.1 වර්ගන් ඉවත් කර පූර් කිරීම

##### 5.2 සාධක :

- 5.2.1 වර්ගන් ප්‍රකාශනවල සාධක (සරල අවස්ථා)

##### 5.3 විෂේෂ හාග එකතු කිරීම හා අඩු කිරීම :

- 5.3.1 හරයේ සංඝවක් සහ ලුවයේ විෂේෂ ප්‍රකාශනයක් සහිත විෂේෂ හාග එකතු කිරීම හා අඩු කිරීම
- 5.3.2 හරයේ විෂේෂ ප්‍රකාශනයක් සහ ලුවයේ සංඝවක් සහිත විෂේෂ හාග එකතු කිරීම හා අඩු කිරීම

#### 6. සම්කරණ

##### 6.1 සමාගම් සම්කරණ :

- 6.1.1 සංගුණක සමාන අවස්ථා
- 6.1.2 සමාගම් සම්කරණවලට තුළු දෙන ගැටළු

## 7. ප්‍රස්ථාර

### 7.1 සරල රේඛාව :

7.1.1  $y = mx + c$  ප්‍රස්ථාර ඇදීම හා කියවීම

7.1.2 අනුකූලණය සෙවීම හා ගණනය කිරීම

7.1.3 සමාන්තරතාව

## 8. සරල තල රේඛා රුපවල ජ්‍යාමිතිය

8.1 විධිමත් සාධක ගොඩ කැඟීම, ප්‍රතිඵලු හා ප්‍රමෝද

8.2 රේඛා හා කෝණ ආශ්‍රිත අපේෂකනය

8.2.1 සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ ප්‍රමෝද හා එහි විශ්‍රෝෂණය

8.2.2 ප්‍රතිමුළ කෝණ ප්‍රමෝද

8.2.3 ත්‍රිකෝණයක පාදයක් දිගු කිරීමෙන් සැදෙන බාහිර කෝණ

8.2.4 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල උෂ්ණිය

8.3 බඩු ආපුයක අභ්‍යන්තර හා බාහිර කෝණ

8.4 ත්‍රිකෝණ අංශ සාම්ප්‍රදය පිළිබඳ අවස්ථා

8.5 පෙනෙයරය ප්‍රමෝද

## 9. ජ්‍යාමිතික නිරමාණ

9.1 කෝණ සමවිශේෂකය

9.2  $60^\circ$  ආශ්‍රිත කෝණ නිරමාණය

9.3 ලුකුහාක්‍රී කෝණ

9.4 ත්‍රිකෝණ හා ව්‍යුරුස්ස නිරමාණය

9.5 සමාන්තර රේඛා නිරමාණය (කවකවුව හා සරල දර හාවිතයෙන්)

## 10. රුපික නිරුපණය

### 10.1 පරිමාණයට ඇදීම :

10.1.1 ආරෝහණ, අවරෝහණ කෝණ ආශ්‍රිත පරිමාණ රුප ඇදීම හා ගණනය කිරීම

10.1.2 දිගා හා දිගෘය ආශ්‍රිත පරිමාණ රුප ඇදීම

## 11. සංඛ්‍යාතය

### 11.1 තීරුපණ

#### 11.1.1 තීර ප්‍රස්ථාර

### 11.3 තීරුපණ අගයන්

11.2.1 සමූහිත දත්තවල මධ්‍යස්ථාන හා මානය

11.2.2 සමූහිත දත්තවල මධ්‍යයනය සෙවීම

රුගත යුතු හා භාවිතා කළ යුතු ප්‍රමේයයන් - 3 වර්ෂය

1. එක් සරල රේඛාවක්, තවත් සරල රේඛාවක් මත පිහිටි විට සැදෙන බැඳී කොළ දෙකේ එක්සය සැපු කොළ දෙකකට සමානය.
2. ඉහත 1 ප්‍රමේයයේ විශ්ලේෂණය.
3. සරල රේඛා දෙකක් එකිනෙකින් කුපෙන විට සැදෙන ප්‍රතිමුඛ කොළ සමානය.
4. සරල රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කුපෙන විට -
  - (i) එකාන්තර කොළ යුගලයක් සමාන වෙයි තම හෝ
  - (ii) අරුප කොළ යුගලයක් සමාන වෙයි තම හෝ
  - (iii) රේඛා රේඛාවේ එක් පැන්තක අභ්‍යන්තර කොළ යුගලයක එකතුව සැපු කොළ දෙකට සමාන වෙයි තම හෝඑම සරල රේඛා දෙක සමාන්තර වේ.
5. ඉහත 4 ප්‍රමේයයේ විශ්ලේෂණය
6. එක් සරල රේඛාවකට සමාන්තර වූ සරල රේඛා එකිනෙකට සමාන්තර වේ.
7. ත්‍රිකොළෙයක පාදයක් දිගු කිරීමෙන් සැදෙන බාහිර කොළය ත්‍රිකොළයේ අභ්‍යන්තර ප්‍රතිචිරුද්ධ කොළ දෙකෙහි එක්සයට සමාන වේ.
8. ත්‍රිකොළෙයක කොළවල එක්සය සැපු කොළ දෙකකට සමාන වේ.
9. පාද න් ඇති බහු අපුරුෂක අභ්‍යන්තර කොළවල එක්සය සැපු කොළ  $(2n-4)$ ට සමානය.
10. උන්තල බහු අපුරුෂක පාද එමුවලින් දික් කළ සැදෙන බාහිර කොළවල එක්සය සැපු කොළ 4කි.

11. ත්‍රිකෝණ දෙකකින් එකක පාද දෙකක් අනෙකේහි පාද දෙකට එකකට එක බැඟින් සමාන වන අතර ඒ පාදවලින් අන්තර්ගත කෙරෙන කෝණ සමාන වෙයි නම් ත්‍රිකෝණ දෙක අංග සමාන වේ.
12. ත්‍රිකෝණ දෙකකින් එකක කෝණ දෙකක් අනෙකේහි කෝණ දෙකට එකකට එකක් එකක බැඟින් සමාන වන අතර එකක පාදයක් අනෙකේහි අනුරුප පාදයට සමාන වෙයි නම් ත්‍රිකෝණ දෙක අංග සම වේ.
13. ත්‍රිකෝණ දෙකකින් එකක පාද තුන අනෙකේහි පාද තුනට එකකට එකක් බැඟින් සමාන වෙයි නම් ත්‍රිකෝණ දෙක අංග සමාන වේ.
14. එක් සාපුරු කෝණී ත්‍රිකෝණයක කරණයට පාදයකුන් වෙනත් සාපුරු කෝණී ත්‍රිකෝණයක කරණයටත් පාදයකටත් පිළිවෙළින් සමාන වෙයි නම් ඒ සාපුරු කෝණී ත්‍රිකෝණ දෙක අංග සම වේ.

සැ. සූ. : මෙහි 3, 7, 8 ප්‍රමෝදවල විධිමත් සාධන ලියා දැක්වීම අවශ්‍ය වේ.  
වි. වි. රේඛා

## 7. ඉතිහාසය (3 වර්ෂය)

### 1. අභිජනාරථ

- 1.1 තමා වටා ඇති පරිසරය හඳුනා ගැනීම.
- 1.2 තමන්ගේ හා සමස්ත මානව වර්ගයාගේම සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධය ලබා ගැනීම.
- 1.3 ඉත්දිය සංකුමණීකයන් පැමිණීමට පෙරද ශ්‍රී ලංකාව රත්නාවාස පැවති බව සහ ආරය රත්නාවාස ලක්දිව පිහිටුවීම පිළිබඳ අවබෝධය ලබා ගැනීම.
- 1.4 ශ්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජික මෙන්ම සංස්කෘතික අංශයන්හි පසුවීම් වටහා ගැනීම.
- 1.5 බුදු දහම ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ විපර්යාස හඳුනා ගැනීම.
- 1.6 ආසන්න රාජ්‍යයන්හි හා ශ්‍රී ලංකාවේ උත්තිහාසික සිදුවීම අවබෝධකර ගැනීම.
- 1.7 උත්තිහාසික බැදු තුන පුද්ගලයන්ගේ තොරතුරු ඇසුරින් නම පොරුම වර්ධනය ඇති කර ගැනීමට අවශ්‍ය හැකියාව ලැබීම.
- 1.8 ප්‍රාධාන සංස්කෘතියක උරුමකරුවන්ය යන අභිජනයෙන් ඩික්ෂණය ලැබීම සහ ඒ අනුව ක්‍රියා කිරීම.

## පිරිවෙන් ඉතිහාසය (3 වර්ෂය)

### 2. විෂය කරුණු

#### 2.1 ශ්‍රී ලංකාවේ පිරිවෙන් ඉතිහාසය :

- 2.1.1 පිරිවෙන් ආරම්භය හා විකාශය
- 2.1.2 අනුරාධපුර යුගයේ ප්‍රකට පිරිවෙන්
- 2.1.3 කොට්ටෙ යුගයේ සුප්‍රකට පිරිවෙන් හා පැඩිරුවන්
- 2.1.4 තොටගමුවේ විරෝධ පිරිවෙන් හා කුරුගල පද්මාවති පිරිවෙන් වැනි උගින්හාසික වැදගත්කමන් ඇති පිරිවෙන් ආදරය වශයෙන් දක්වා පිරිවෙන් අධ්‍යාපනය හා විෂය පථ ගැන කෙටි ගැනීත්වීමක්

#### 2.2 තම ප්‍රදේශයේ පිරිවෙන් ඉතිහාසය :

- 2.2.1 ආරම්භය හා වර්තමාන තත්ත්වය
- 2.2.2 සාමාජිකයන් හා එහි සංශ්‍යතිය
- 2.2.3 පිරිවෙන් පාලනය – එහි නිතිරූපී
- 2.2.4 පිරිවෙන් හොතික පරිසරය :
  - (i) පිහිටිම – ගම / තගරය තුළ පරිසරය
  - (ii) අවට ඇම් ලක්ෂණය හා වෘත්ත ලක්ෂණය

#### 2.3 අපේ පිරිවෙන් පිහිටි ගම/තගරය :

- 2.3.1 රාත්‍රික කොට්ඨාස, රාත්‍රික තිය, රාත්‍රි ලාංඡනය
- 2.3.2 පළාත, දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, ග්‍රාම සේවා වසම
- 2.3.3 ප්‍රදේශයේ ගුව්‍යමතා ලක්ෂණ
- 2.3.4 විවිධ කළායන ලක්ෂණ – කාලායනය, වර්ෂාපනය, සුදුලු හමන දිසා, උණ්ඩන්ත්වය
- 2.3.5 ප්‍රදේශයේ සම්පත් – රුලය, පස, බණිජ හා සන්න්විධින්
- 2.3.6 ගම / තගරය හා එහි හොතික පරිසරය
- 2.3.7 ගමේ / තගරයේ මිනිසුන් හා මිනිස කටයුතු
- 2.3.8 ගමේ / තගරයේ ඉතිහාසය
- 2.3.9 ගමේ / තගරයේ පාලනය

2.2 හා 2.3 යන පරිවෙද්‍ය පොතට ඇතුළත් විය යුතුතේ  
තොරතුරු සෙය ගැනීමේ මග පෙනවීමේ සැලැස්මක -  
ආකෘතියක් වගයෙනි.

#### 2.4 ලෝකයේ ආදී ගිණුවාවාර :

2.4.1 මාත්‍රව ගිණුවාවාරයේ ආරම්භය හා ව්‍යාප්තිය පිළිබඳ  
මූලික කරුණු

2.4.2 තධිල්, යුපුටිස්-ටධිග්‍රිස්, ගැන්දි කියු-හොටු-හෝ යන  
තදී තීමත ගිණුවාවාර

2.4.3 සිතුව හා ගංගා තදී තීමත ගිණුවාවාරය

2.5 ශ්‍රී ලංකාවේ ඉතිහාසය-I. ක්‍රි. දූ. රු. වන සියවසේ සිට ක්‍රි. ව. 11  
වන සියවස දක්වා :

(ආ) කොටස

2.5.1 ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදුරුමේ මූලාශ්‍රයන්

2.5.2 ශ්‍රී ලංකාවේ පිහිටිම හා ඔ විෂමතා ලක්ෂණ

2.5.3 ශ්‍රී ලංකාවේ ආදී රත්නාවාස හා ආරය රත්නාවාස

(ඇ) කොටස

2.5.4 අණෝක සමයේ සිදුවූ නොදෑ ධර්මදාන සේවාව හා  
මහින්දගමනය

2.5.5 බුද්‍යසුන් ව්‍යාප්තිය හා අභිවර්ධනය

2.5.6 අනුරාධපුර රාජධානී සමයේ දේශපාලන, ආරථික හා  
සංස්කෘතිය වගයෙන් වැදගත් වන රජවරුන්ගේ කාර්ය  
සාම්ප්‍රදායන්

2.5.7 දකුණු ඉත්දීය සම්බන්ධතා - පල්ලව, පාණ්ඩා හා  
ලෝල රාජ්‍යයන් සමඟ පැවති දේශපාලන, ආගමික  
සම්බන්ධතා

2.6 ශ්‍රී ලංකාවේ ඉතිහාසය - II. ක්‍රි. ව. 11 වන සියවස සිට 15 වන  
සියවස දක්වා :

(ආ) කොටස

2.6.1 පොලොන්තරු රාජධානී සමයේ දේශපාලන, ආරථික  
හා සංස්කෘතික වගයෙන් වැදගත් වන රජවරුන්ගේ  
කාර්ය සාම්ප්‍රදායන්

2.6.2 වියලි කලාපයින් ගිණුවාවාරය බිඳ වැට්ම හා රාජධානීය  
නිර්තදීගැට සංක්‍රමණය වීම

### (ආ) කොටස

- 2.6.3 දැඩිදෙන්, යාපතු, කුරුණෑගල හා ගමපොල රාජධානී සමයන්හි දේශපාලන. ආරච්ඡේ හා සංයෝගීක වශයෙන් වැදගත් වන රජවරුන්ගේ කාර්ය සාම්ල්‍යයන්
- 2.6.4 කොටටේ රාජධානී සමයේ දේශපාලන. ආරච්ඡේ හා සංයෝගීක වශයෙන් වැදගත් වන රජවරුන්ගේ කාර්ය සාම්ල්‍යයන්

## 8. සූගෝල විද්‍යාව (3 වර්ෂය)

### 1. අභිම්තාර්ථ

මිනිසා සහ ඔපුගේ ගෞතික පරිසරය අතර සම්බන්ධය වටහා ගැනීම (ලංකාව හා ලක්ෂුයියේ)

ශ්‍රී ලංකාවේ පිහිටිම පිළිබඳ අවබෝධය ලබාදීම

ශ්‍රී ලංකාවේ තු විෂමතා කළුපය හඳුනා ගැනීම

දේශගුණීක කළුපවලට බෙදීමේ පදනම වටහා ගැනීම

පසෙකී ස්වභාවය අනුව කෘෂිකාර්මික කටයුතු වෙතස්වන බව  
අවබෝධ කර ගැනීම

ර්තුගහන ව්‍යාර්ථිය අවබෝධ කර ගැනීම

### 2. විෂය කැරුණු

#### 2.1 ශ්‍රී ලංකාවේ පිහිටිම :

2.1.1 ලේක සිනියමේ ලංකාවේ පිහිටිම

2.1.2 ඉත්දියානු සාගරයේ ඉත්දියාවට ආසන්නයේ පිහිටිම

2.1.3 මහාද්වීපික සම්බන්ධතාව - ආයියානු මහද්වීපයට  
ඇති සඳහනාව

2.1.4 ශ්‍රී ලංකාවට අයන් කුඩා දුපත

#### 2.2 ශ්‍රී ලංකාවේ තු විෂමතා ලක්ෂණ :

2.2.1 තු විෂමතාව යන්න විශ්‍ය කිරීම

2.2.2 මායිම් සහිතව තු විෂමතා කළුප විස්තර කිරීම

2.2.3 මධ්‍ය කුදාකරයෙන් පටන් ගන්නා ප්‍රධාන ගංගා

#### 2.3 කාලගුණය හා දේශගුණය :

2.3.1 කාලගුණය හා දේශගුණය අතර තිබෙන වෙතස්  
හඳුන්වාදීම

2.3.2 කාලගුණීක සාධක

2.3.3 දේශගුණීක සාධක

ලේ. උෂ්ණත්වය

වේ. වර්ෂාපතනය

2.3.4 ශ්‍රී ලංකාවට වැඩි ලැබෙන ප්‍රධාන කුම සහ කාලපරිවරෝද

2.3.5 දේශගුණීක කළාප පිළිබඳ කෙටි හැඳින්වීමක්

2.4 ස්වභාවික වෘත්තිලාන :

2.4.1 ස්වභාවික වෘත්තිලාන කළාප හඳුන්වා දීම

2.4.2 ස්වභාවික වෘත්තිලාන කළාප

2.4.3 ස්වභාවික වෘත්තිලානවලින් උගෙන ප්‍රයෝගක

2.5 පස :

2.5.1 පස සැදෙන අන්දම හා විවිධ පස වර්ග

2.5.2 ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන විවිධ පස වර්ග හා එවායේ සේග වගා ව්‍යාපෘතිය

2.6 ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු :

2.6.1 සැපුටි කෘෂිකර්මාන්තය

ඒ. රී වගාව

ඖ. සම්පුද්‍යධික සේන් ගොවිනැන හා සේග වර්ග හඳුන්වා දීම පමණක්

ඇ. සුරු අපනාන සේග වර්ග - කොළු/ ගම්මිරස්/ කොකොවා

2.6.2 වතු වගාවන් - තේ, පොල්, රබර

2.7 ශ්‍රී ලංකාවේ බතිර සම්පත් :

2.7.1 විවිධ බතිර සම්පත් හඳුන්වා දීම

ඒ. මැණික්

ඖ. මිනිරත්

ඇ. මැට්

ඇ. බතිරවැලි

ඇ. දුනු

ඇ. භූම්‍යගල

2.8 රත්තගහනය :

2.8.1 ශ්‍රී ලංකාවේ රත්තගහනය ව්‍යාපෘතිය

2.8.2 විවිධ රත්ත කොටස

2.8.3 රත්තගහන වර්ධනය හා එහි ප්‍රතිඵල

2.9 ලංකා සිත්තීම් අධ්‍යාපනය :

### 3. තීරදිණුට ගුන්ථ

- 3.1 මූලික ලංකා හා පෝෂක තුශේලය - එත්. විරතුංග
- 3.2 සමාර අධ්‍යාත්මකය - 7 වසර 1.2.3.4.5.6.7.8 පාඨම (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)
- 3.3 සමාර අධ්‍යාත්මකය - 9 වසර 2.3.4.5 පාඨම (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව)

### 9. සමාජ විද්‍යාව (3 වර්ෂය)

#### 1. අභිමතනාර්ථ

- (අ) සමාරය පුද්ගලය හා පරිසරය අවබෝධ කර ගැනීම
- (ආ) සමාජීය ගුරුත්වා ප්‍රවත්තන භාෂා ගැනීම
- (ඇ) සමාර පුරුෂක්ෂිත හා ව්‍යවහාර අවශ්‍ය දැනුම බෙදා දීම

#### 2. විෂය කරුණු

##### 2.1 සමාර විද්‍යා විෂය භාෂා දීම :

- (i) සමාර විද්‍යාවේ අරුත හා ප්‍රයෝගක
- (ii) සමාර වර්ග හා සමාරවල විවිධත්වය
- (iii) ශ්‍රී ලංකා සමාරය - බහු සමාර ලක්ෂණ හා උකිය ලක්ෂණ
- (iv) බුද්ධියමේ දැක්වෙන සමාර සංස්ථා හා ලක්ෂණ

##### 2.2 ප්‍රාදේශීය සමාරය :

- (i) පිරවෙන හෝ විභාරස්ථානය පිළිබඳ උත්තිහාසික තොරතුරු
- (ii) ප්‍රාදේශීය උත්තිහාසික තොරතුරු
- (iii) පිරවෙන අවට සමාරය පිළිබඳ අවබෝධය
- (iv) ප්‍රදේශයේ පාලක රාජ්‍ය පිළිබඳ අවබෝධය
- (v) පිරවෙන හෝ විභාරස්ථානය තීසා ප්‍රදේශයේ ඇති ව්‍යාමාර්ශක සංස්කෘතික අධ්‍යාපනික දුපුරුව පර්ක්‍රාමිකරීම

##### 2.3 සමාරය සංවිධානය වී ඇති අයුරු :

- (i) සමාරය හා පුද්ගලයන් අතර සම්බන්ධය
- (ii) විවිධ සමාර සංස්ථා
- (iii) පැරණි හා තුෂ්‍ණ සමාර අතර වෙනස්කම්
- (iv) බුද්ධියම සමාර සංවිධාන කෙරෙහි ඉවහළුවී ඇති ආකාරය

## 2.4 සමාජ සම්ප්‍රදයන් :

- (i) සිරිත් විරත් යනු කුමක්ද ? සිරිත් විරත් හඳුනා ගැනීම
- (ii) සිරිත් විරත් සමාජ පැවැත්මට ඇති රුකුලු
- (iii) බුද්ධම තීසා ලාංකික සමාජයේ ඇති වූ සිරිත් විරත්
- (iv) විවිධ සමාජවල සමාජ සිරිත් විරත් පිළිබඳව අවබෝධය

## 2.5 සඳවාරය හා වරිත් වර්ධනය :

- (i) සඳවාර ධර්ම පිළිබඳ අවබෝධය
- (ii) සඳවාර ධර්ම තීසා වරිත් වර්ධනය ඇති වන ආකාරය
- (iii) බොද්ධ පංචගිලු ප්‍රතිපත්ති තුළීන් සඳවාර රැකෙන ආකාරය
- (iv) ශ්‍රී ලාංකික සමාජයේ වරිත් වර්ධනය බොද්ධ සඳවාරාත්මක ඉගැන්වීම බලපා ඇති අයුරු

## 3. නීරදිශ්චට ගුත්ථ

පරිඛිලකය සඳහා :

1. සමාජ විද්‍යාවේ මූලික සංකලන - දායා අමරසේකර
2. සමාජ විද්‍යාව - ටී. ඩී. බොටමෝර
3. බොද්ධ සමාජ ධර්ම - මාලිම්බඩ සුමංගල හිමි

## 10. කාමාන්ත්‍ර විද්‍යාව (3 වර්ෂය)

### 1. අභිජනාරථ

- 1.1 එදිනේද ඒවිනයෙහි මූලුණ දෙන, සිසුන්ට අදාළ විදුත්මක දැනුම ලබාදීම.
- 1.2 විදුත්මක හා තාක්ෂණික දැනුමෙන් වේගයෙන් ඉදිරියට යත ලේවී පුද්ගලයන්ට ඒ හා සමාජීවී ගමන් කිරීමට හැකියාව ලබාදීම.
- 1.3 ක්‍රමානුකූලව ලබාදෙන විදුත්මක දැනුම මගින් තිරෙහි බව හා පොශනය රැක ගැනීම.
- 1.4 තිවුරදී විද්‍යාත්මක දැනුම තුළීන් දැනට අප හමුවේ ඇති සම්පන් හා ගුම්ය වධාත් කාරයක්ෂම හා එලුදායි ලෙස යොද ගැනීම.

## 2. විෂය කරුණු

### 2.1 ජේවිතගේ පැවැත්ම සඳහා ආහාර :

- \* ආහාරදීම හා ආහාර ජාල
- \* ජේවිතගේ හෝරන කුම
- \* මිනිසාගේ හෝරන කුමය
- \* ආහාර කළේකඩා ගැනීම
- \* ආහාර තරක්මීම වළුක්වන්නේ කෙසේද ?

### 2.2 ජේවිතගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන ජලය :

- \* ජලයේ ජේවිත ප්‍රයෝගන
- \* ස්වහාවයේ ජලය පවතීන අත්දම
- \* පිරිසිදු ජලය ලබාගත්තා කුම
- \* ජලය දුෂ්‍රණය වන අවස්ථා
- \* ජලය හා ජේවිතු
- \* ජලයේ ගුණ සම්පරික්

### 2.3 අප අවට ඇති වාතය :

- \* වාතය වාසු මිශ්‍රණයක්ද ?
- \* ජේවිතගේ පැවැත්මට වාතයේ ඇති වැදගත්කම
- \* දහනය සඳහා වාතය අවශ්‍ය බව
- \* ස්වසනය සඳහා වාතය අවශ්‍ය බව

### 2.4 පාංශු පරිසරය :

- \* පසේ ස්වහාවය
- \* පසේ සංස්කෘතක
- \* ගාක වර්ධනයට පසේ වැදගත්කම
- \* පොහොර යෙදු විට ගාක ගොඳීන් වැඩින බව
- \* පස ප්‍රයෝගනයට ගැනීම
- \* කෘෂිකාර්මික කටයුතු සඳහා පස
- \* වෙනත් කරමාන්ත සඳහා පස
- \* පාංශු බාධනය
- \* පස රැක ගත හැක්කේ කෙසේද ?

### 2.5 වැඩ පහසුකර ගැනීමට යොද ගන්කා උපකුම :

- \* බලය යනු කුමක්ද ?
- \* සරල යන්තු
- \* තැනීවම බැර සර්පණය

- \* සර්තුණය යනු කුමක්ද ?
- \* සර්තුණය අඩුකර ගැනීම
- \* සර්තුණයෙන් ඇති ප්‍රයෝගන

#### 2.6 පරිසරය දැක ගැනීම :

- \* ඇස හා ආලෝකය
- \* ආලෝකය සරල රේඛිය ලෙස ගමන් කරයි
- \* ආලෝක පරාවර්තනය

#### 2.7 සුරයයා, වත්දයා, පෙශීරිය :

- \* සුරයයා
- \* වත්දයා
- \* පෙශීරිය
- \* පෙශීරියේ ගමන
- \* පෙශීරියේ සහ වත්දයාගේ ගමන තීක්‍ර වන ප්‍රතිඵල
- \* සුරය ගුහනය
- \* වත්ද ගුහනය

#### 2.8 මිනිසා සහ පරිසරය :

- \* මිනිසාගෙන් පරිසරයට ඇතිපත බලපෑම
- \* ස්වාහාවික සම්පත් ක්ෂයවීම
- \* වත්තන්තර විතාය තීරුමේ අහිතකර විපාක
- \* පරිසර දූෂණය
- \* පරිසරය කෙරෙහි මිනිසා දක්වන හිතකර බලපෑම්

#### 2.9 වායු ගෝලයේ වෙතස් වීම :

- \* කාලගුණය හා රේඛ බලපාත සාධක කිපයක්
- \* උෂ්ණත්වය
- \* වායු ගෝලයේ තෙතමතය
- \* වලාකුල
- \* වර්තාව
- \* වායු ගෝලයේ තෙරපුම හෙවත් පිධිතය
- \* අවපාත සහ සුලිජුලා
- \* කාලගුණ අනාවැකි
- \* පැරිතත්ත්වය කාලගුණීක අනාවැකි
- \* තුනත කාලගුණීක අනාවැකි

## 2.10 තරු රථ :

- \* තාරකා මණ්ඩලය
- \* මහ වළයි හෙවත් තගුල
- \* උණුණු තුරුයිය
- \* ද්ධියක්කාරයා හෙවත් ඕරයන්
- \* හත්දිත්ත
- \* වෘශ්‍යාලික
- \* ගීම්හාන ත්‍රිකෝණය
- \* රාජි වතුය

සුරයයා සහ එහි පිරිවර

- \* ගුහයෝ
- \* සොරගුහ මණ්ඩලය
- \* කානීම උපගුහයෝ
- \* බුම කේතු හෙවත් වල්ගා තරු

විශ්වය

- \* වක්‍රාවාට

## 2.11. ආලෝකය :

- \* ආලෝක වර්තනය
- \* ආලෝක වර්තනයේ මිල කිපයක්
- \* වර්ණාවලී
- \* දේශීනත

කාට

- \* උත්තල කාටයකින් සැදෙන ප්‍රතිඵ්‍යුම්ල
- \* ඇස සහ පෙනීම
- \* ඇසෙහි ව්‍යුහය
- \* පෙනීම ඇතිවත්තේ කෙසේද?

## 2.12. අප ගන්නා ආහාර :

- \* අප ආහාරයට ගන්නේ මොත්වාද?
- \* අපට ආහාර අවයා මත්ද?
- \* අප ගන්නා ආහාරයෙහි ගක්ති රත්ක පෝෂන මොත්වාද?
- \* අනෙක් පෝෂණ වර්ග මොත්වාද?
- \* ගරීරයට අවයා පෝෂණ මොලැබුත විට කුමක් සිදුවේද?
- \* විම්මින සහ ලවන ගරීරයට ප්‍රයෝග්‍රත්වත් වත්තේ කෙසේද?

- \* ශ්‍රී ලංකාවට බලපා ඇති පෝෂණ ප්‍රයුණ මොනවාද?
- \* දුෂ්චරෝෂණය
- \* මත්දපෝෂණයට හේතු මොනවාද?
- \* මත්දපෝෂණය වලක් වත්තේ කෙසේද?

#### 2.13. රුලය හා ජීවිත :

- \* රුලයෙන් විදුලිය උබා ගැනීම
- \* ගාකවලට රුලය වැදගත් විම
- \* ගාකවලට රුලය හා පොහොර අවශ්‍යෝෂණය වත්තේ කෙසේද?
- \* ගාක කදන් හා ගාක පත්‍ර සාපුට තබා ගැනීමට රුලය වැදගත් බව
- \* ගාක පත්‍ර වලින් රුලය පිටවීම
- \* බිජ ව්‍යාපෘතියට රුලය ආධාරීම
- \* ජීවත් විය නැති මාධ්‍යක වගයෙන් රුලරුහ ජීවිතට රුලයේ වැදගත්කම
- \* රුල සංරක්ෂණය
- \* රුලය සිම්පනකි
- \* රුල වතුය
- \* වතාන්තර හෙළි කිරීමෙන් සිදුවන විතායය
- \* රුලය ඉදිකිරීම
- \* ගොවිතැන් කටයුතු වලදී රුලයෙන් උපරිම ප්‍රයෝගක ගැනීම

#### 2.14. විද්‍යුතය හා වුම්බකත්වය :

- \* පිරිමුදීමෙන් වුළුකය
- \* ධන හා සාන් ආරෝපන
- \* ආරෝපනය විම යනු කුමක්ද?
- \* විදුලි කෙටිම
- \* විද්‍යුතයෙන් තාපන
- \* තාපන දහරයක තීමතුම
- \* තාපන වලුනය
- \* විදුලි කේතලය
- \* විදුලි ස්ථ්‍රීකකය
- \* විදුලි උපකරණ හා විතයේදී පරස්සම් විය යුතු අත්දම
- \* වුම්බක
- \* වුම්බක කෙශ්ටු
- \* වුම්බක සාදුගැනීම
- \* වුම්බක ප්‍රයෝගතයට ගැනීම
- \* විද්‍යුත් වුම්බකත්වය

**2.15. නාපය :**

- \* රත්වත විට දුව් ප්‍රසාරණය
- \* කම්බියක ප්‍රසාරණය
- \* වාතයේ වායුවක ප්‍රසාරණය
- \* දුවයක ප්‍රසාරණය
- \* ප්‍රසාරණය දක්නට ලැබෙන අවස්ථා
- \* ප්‍රසාරණයෙන් ලැබෙන ප්‍රයෝගන

උෂ්ණත්වමානය

- \* සරල උෂ්ණත්වමානයක් සැදීම
- \* රසදිය - විදුරු උෂ්ණත්වමානය
- \* වෛදු උෂ්ණත්වමානය

නාපය ගමන් කරන විධි

- \* සන්නායනය
- \* සරල දුව හා වායු තුළීන් නාපය ගමන් කිරීම
- \* හිස් අවකාශ තුළීන් නාපය ගමන් කිරීම

**2.16. බලය සහ එය මැනීම :**

- \* ගුරුත්වාකර්ෂණය
- \* ස්කන්ධිය

**2.17. පරිමා හා සන්නත්ව :**

- \* සන්නත්වය
- \* සන්නත්වල පරිමා
- \* දුවයක පරිමා
- \* සරල රෘෂාම්තික හැඩියක් තුළී සන්නයක පරිමා සන්නත්වය
- \* සන්නත්වල සන්නත්වය
- \* දුවවල සන්නත්වය
- \* සන්නත්වය සහ ඉගිලුම පාවීම

**11. සෞඛ්‍ය විද්‍යාව (3 වර්ෂය)**

**1. අයිමනාරථ**

- (අ) තිරෝගි ඒවානයක ඇති වැදගත්කම අවබෝධ කර ගැනීම
- (ආ) කායික මානසික සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබඳ අවබෝධයක් ලබා දීම
- (ඇ) පූද්ගල හා සමාජ සෞඛ්‍යය රැකිම සඳහා අවශ්‍ය පළපුරුද්ද ලබා දීම

## 2. විෂය කරුණු

### 2.1. සෞඛ්‍ය අධ්‍යාපනයේ අවශ්‍යතාව :

- (අ) සෞඛ්‍ය අධ්‍යාපනයේ පොදු පරමාර්ථ
- (ආ) සාර්ථක ඒවිනයක් සඳහා තීරෝගිකමේ අවශ්‍යතාව
- (ඇ) රටක දියුණුවට කාසික හා මානසික සෞඛ්‍යයේ ඇති වැදගත්කම
- (ඈ) බුදු දහමෙන් ද සෞඛ්‍ය විද්‍යාව ගැන්වා දී ඇති බව

### 2.2. මත්‍යාලා ගැරිරයේ ව්‍යුහය :

- (අ) මිතිස් සිරුරතිස, කද, ගානු වශයෙන් හා දේහ වශයෙන් බෙදීම
- (ආ) අස්ථි පස්සරය
- (ඇ) සන්ධි, පේදි සහ සත්‍යාපු

### 2.3. ආහාර - ඒරණ පද්ධතිය - ඒරණය හා අවශ්‍යාත්මකය :

- (අ) ආහාර සංක්‍රාන්තික පිළිබඳ සාමාන්‍ය හැඳින්වීමක්
- (ආ) ඒරණ පද්ධතියේ ව්‍යුහය
- (ඇ) ඒරණය හා අවශ්‍යාත්මකය

### 2.4. රුධිරය හා රුධිර සංසරණ පද්ධතිය :

- (අ) රුධිරයේ සංයුතිය
- (ආ) රුධිර සංසරණය මගින් සිදුවන කාර්යයන්
- (ඇ) රුධිර සංසරණය පද්ධතියේ නිරමාණය
- (ඇ) රුධිර සංසරණය
- (ඉ) රුධිර ගණ හා රුධිර පාර්වීලයනය

### 2.5. වාතය හා ස්වසන පද්ධතිය :

- (අ) වාතයේ සංයුතිය
- (ආ) ස්වසනය හා එහි කාර්යයන්
- (ඇ) ස්වසන පද්ධතියේ නිරමාණය හා ක්‍රියාකාරන්වය

### 2.6. බහිප්‍රාවී ඉත්සුයයෝ :

- (අ) බහිප්‍රාවී ඉත්සුයයන් පිළිබඳ කෙටි හැඳින්වීමක්  
(සම, ව්‍යුහයූ හා පෙනහැරී)

2.7 අකාදත රෝග හෙවත් සංස්කෘතික රෝග :

- (අ) රෝග බොට්න කුම
- (ආ) රෝග බොට්ම හා පැනීර යම පාලනය කළ හැකි මාරුග

2.8 සෞඛ්‍ය රැක ගැනීම :

- (අ) විෂමාධාර (අයහපත් සෞඛ්‍ය පුරුදු) දේශීය හා බටහිර ඉගැන්වීම සලකා බැඳීම
- (ආ) සෞඛ්‍ය සංරක්ෂණ විධී පිළිබඳ දේශීය හා බටහිර වෙද්‍ය කුම මගින් ඉදිරිපත් කර ඇති සැලසුම්
- (ඇ) යහපත් පුරුදු ඇති කර ගැනීම (කායික ව්‍යායාම ඇතැම් යෝගී කුම, මානයික ව්‍යායාම (හාවතා))
- (ඈ) බුදු දහමේ ඉගැන්වෙන සෞඛ්‍ය සංරක්ෂණ කුම
- (ඉ) සෞඛ්‍ය අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමේ මාරුග

2.9 ප්‍රථමාධාර :

- (අ) ප්‍රථමාධාර යතු කුමක්ද ?
- (ආ) ප්‍රථමාධාර දෙනීනෙකු තුළ තීබිය යුතු ගුණාග
- (ඇ) ප්‍රථමාධාර කුම

### 3. නීරදිෂ්ච ගුන්ථ

සෞඛ්‍ය විද්‍යාව - අධ්‍යාපන ගුන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව බුද්ධ ධර්මය හා සෞඛ්‍ය විද්‍යාව - ආර. ඩී. රත්නායක - බොද්ධ ගුන්ථ ප්‍රකාශන සමාගම  
බුද්ධාගම හා සෞඛ්‍යය - පූර්ණ මධ්‍යහේ පස්ස්ජායිහ මහතාරිම් ආයුර්වේද සෞඛ්‍ය සංරක්ෂණ විධී - ආරියදස කුමාරසිංහ -  
ප්‍රකාශනය - ආයුර්වේද දෙපාර්තමේන්තුව

## 12. දෙමල (3 වර්ෂය)

### 1. අහිමනාරථ

- 1.1 ගුවනය, කඩාව, කියවීම හා ලිවීම යන හාජා හැකියාවන් වර්ධනය කිරීම.
- 1.2 හාජාවේ ව්‍යාකරණය පිළිබඳව දැනීමක් ලබාදීම.
- 1.3 දෙමලෙන් සිංහලයටත්, සිංහලෙන් දෙමලෙන් පර්වර්තනය කිරීමේ හැකියාව දියුණු කිරීම.
- 1.4 ගුන්ථවල දෙමල යෝම් ආදිය කඩාවෙහි ලිවීමෙහි යොදාවීම.

## 2. විභය කරුණු

අක්ෂරමාලාව - ප්‍රසේද - ස්වර - වන්දුර්තකාදීය අක්ෂර උච්චාරණ  
විධි ගබදු වර තැගීම.

## 3. නීයම්ත ගුන්ථ

නමිල් 1, 2, 3, 4, 5 පාඨ ගුන්ථ හා වැඩ පොත් ආගුයෙන් (අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව )

## 13. හිත්දී යාහාව (3 වර්ෂය)

### 1. ව්‍යාකරණ

නාගරී අක්ෂර හා හිත්දී වර්ණමාලාව හඳුනාගැනීම  
හිත්දී වටක උච්චාරණ ප්‍රසේද  
රේකවටත හා බහු වටක හඳුනා ගැනීම  
හිත්දී යාහාවේ උග්‍ර ජේදය ඇත් වියේශනා හඳුනා ගැනීම  
උක්ත අඛණ්ඩ සම්බන්ධය හා ඒ පිළිබඳ වියේශ නීති

#### වියේශණ පද

1. නාම වියේශණ
2. ස්ථිය වියේශණ

වර්ණමාත, අනාගත හා අතින කාලයන් පිළිබඳ සාමාන්‍ය දැනීමක්  
විධිත්‍යා යෝගය  
සරව නාම ප්‍රසේද  
සංඛ්‍යා පිළිබඳ දැනීම - 1 සිට 100 දක්වා ගණනය කිරීම

#### යාහාව හා රටනය

පූර්වෝක්ත වියරණ විධි පාදක කොට ගෙන සංවාද ස්වරූපී  
හාජන්ක සහ සරල වාක්‍ය තීර්මාණය.  
කුඩා රටනා ලිමිත.  
සරල හිත්දී පාඨ අනුවාද කිරීම.

#### පාඨ ගුන්ථ

හිත්දී සිංහල රටනා මාලානී (ගල, ප්‍රජනත්ද හිමි)  
රාජ්ය යාහා සුබෙධ (රාජ්‍ය යාහා ප්‍රාවාර සම්නි වර්ධන)  
හිත්දී යාහාව (සිර සිවලී හිමි)